

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මණ්ඩලයේ (“මණ්ඩලය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ජරකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකස්පුරුම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 92(ආ) ඡේදය ප්‍රකාරව පිරිවැය රු.26,478,212 ක් වූ සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන වත්කම්වල දළ ධාරන අගය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.	විගණන කමිටුවේ නිර්දේශ පරිදි 2025 අප්‍රේල් 30 දිනට පෙර ආයු කාලය නැවත ගණනය කිරීමට කටයුතු යොදා ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කළ වත්කම්වල දළ ධාරන අගය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය.
(ආ) රු.6,629,105 ක් ලෙස දක්වා තිබූ පාරිතෝෂික වෙන්කිරීම් සඳහා පශ්චාත් සේවා ප්‍රතිලාභ බැඳියාව සහ සම්බන්ධ ප්‍රවර්ථන සේවා පිරිවැයේ වර්තමාන අගය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 19 හි 76 ඡේදය ප්‍රකාරව මැනීමට කටයුතු කර නොතිබුණි.	ආයතනයේ 25 ක් වැනි ඉතා සුළු සේවක සංඛ්‍යාවක් සේවය කරන අතර ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙත මෙම ගණනය කිරීම පැවරුවහොත් එය විශාල වියදමක් වුවද, එම සේවාවල ලබාගැනීමට අවශ්‍ය මිල ගණන් විමසා එවැනි ආයතනයකින් මිල කැඳවීමක් සිදුකොට ඇත.	ප්‍රමිතිය ප්‍රකාරව ප්‍රතිලාභ බැඳියාව ආයුගණන ක්‍රමයට හඳුනාගැනීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීතිරීති/ විධානයට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 3.6 වගන්තිය	ලබාදෙනු ලබන ආපදා ණය සඳහා ණය වාරික මාසික වැටුපෙන් සියයට 10 ක ප්‍රතිශතයකින් ගණනය කළ යුතු වුවත් මණ්ඩලය විසින් සියළුම නිලධාරීන්ගේ ණය වාරික මාසිකව සමාන	ආයතනය ආරම්භයේ සිටම පැවති ක්‍රමය මෙය වන අතර සංශෝධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන	ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ණය වාරික අයකර ගත යුතු අතර වාරික හිඟයක්

	වටිනාකමකින් නිවුණි.	අයකර ලදී.	ඇත්නම් නොපමාව අයකර ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
i. මුදල් රෙගුලාසි 395 (ඉ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයට අදාළ බැංකු සැසඳුම් ප්‍රකාශයේ රු.3,118,065 ක වටිනාකමකින් යුතු වෙක්පත් තැන්පතු 33 ක් හඳුනා නොගත් තැන්පතු ලෙස පැවතුණි.	හඳුනානොගත් වෙක්පත් හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු දිගටම සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.	මුදල් රෙගුලාසි ප්‍රකාරව හඳුනා නොගත් තැන්පතු හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.
ii. 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 මගින් සංශෝධිත			
(i) මුදල් රෙගුලාසි 371(2) (ආ)	එක් අවස්ථාවකදී රු.100,000 ක උපරිමයක් දක්වා තත්කාර්යය අතුරු අග්‍රිම මාණ්ඩලික තත්ත්වයේ නිලධාරියෙකුට පමණක් ලබා දීමට හැකි වුවද සමාලෝචිත වර්ෂය තුළ පුහුණු වැඩසටහන් සඳහා අවස්ථා 03 කදී එකතුව රු.804,000 ක් වූ අතුරු අග්‍රිම මාණ්ඩලික නොවන නිලධාරියෙකු වෙත නිකුත් කර තිබුණි.	2025 වර්ෂයේ අත්තිකාරම් නිකුත් කිරීමේදී නිවැරදි කිරීමට අදාළ උපදෙස් ලබාදෙන ලදී.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අතුරු අග්‍රිම නිකුත් කිරීමට කටයුතු කළ යුතුය. මුදල් රෙගුලාසි විධිවිධාන අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතුය.
(ii) මුදල් රෙගුලාසි 371(5)	අත්තිකාරමක් නිකුත් කිරීමෙන් පසු අදාළ කාර්යය අවසන් කර දින 10 ක් ඇතුළත එම අත්තිකාරම නැවත පියවිය යුතු වුවද රු.1,782,468ක අත්තිකාරම් මුදල් පියවීමට මාස 01 ½ සිට මාස 08 කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණි.	නියමිත දිනයන් ඇතුළත අත්තිකාරම් පියවීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට උපදෙස් ලබාදෙන ලදී.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අත්තිකාරම් පියවීමට හා ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කළ යුතුය.

(ඇ) 2024 දෙසැම්බර් 23 දිනැති අංක PED/03/2024 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 01 ඡේදය	2023 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති නමුත්, බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30 ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ/අයබදු ලෙස ගෙවා නොමැති ව්‍යවස්ථාපිත මණ්ඩල ලාභදායීත්වය මත පදනම්ව කාර්ය මණ්ඩලය වෙත ප්‍රසාද දීමනා ගෙවීම සඳහා හිමිකම් නොලබයි. එසේ වුවද, ඒ අනුව කටයුතු නොකර මණ්ඩලය විසින් දිරිදීමනා හා ප්‍රසාද දීමනා ලෙස සේවකයන්ට රු.525,000 ක් ගෙවා තිබුණි.	පිළිතුරු ලබා දී වක්‍රලේඛ ප්‍රකාරව රජයට ගෙවිය යුතු අය බදු හෝ අනෙකුත් ගෙවීම් කිරීමෙන් පසු පමණක් දිරි දීමනා/ ප්‍රසාද දීමනා ගෙවිය යුතුය. එසේ නොමැතිව එවැනි දීමනා ගෙවීම් කිරීමට අනුමත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතුය.
---	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.70,630,871 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.85,375,506 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.14,744,635 ක පිරිහීමක් නිරීක්ෂණය විය. නිෂ්පාදන සහතික කිරීම් ආදායම රු.16,315,929 කින් අඩුවන අතර පරීක්ෂණ ආදායම රු.7,957,773 කින් වැඩිවීමට සාපේක්ෂව වැටුප් වියදම් රු.8,046,759 කින් ද, මූල්‍ය හා අනෙකුත් වියදම් රු.9,677,978 කින්ද වැඩි වී තිබීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පුහුණු අංශය සඳහා රු.2,190,949 කට උපකරණ මිල දී ගැනීමේ දී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.2.1 (අ) වගන්තිය ප්‍රකාරව ලංසු කැඳවීමේ ලේඛන පිළියෙල කර නොතිබීම, 5.4.10 (ආ) හා (ඇ) වගන්ති ප්‍රකාරව කාර්යසාධන සුරක්ෂණ ලබා නොගැනීම, දින 10 ක් ප්‍රමාද වී ලංසු විවෘත කිරීම, ලංසු විවෘත කළ දිනට පසු දිනක ලංසු විවෘත කිරීමේ වාර්තාවේ අත්සන් යෙදීම, ලංසු ඇගයීමේ කටයුතු සඳහා	මෙවැනි අතපසුවීම් ඉදිරියේදී නොවීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් උපදෙස් දෙන ලද බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය. ඒ අනුව කටයුතු නොකිරීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් හරහා වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

ආයතනයට මාස 03ත් 04ත්
අතර කාලයක් ගත වී තිබීම
යන අඩුපාඩු පැවතුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට වර්ෂයකට වඩා වැඩි උපචිත වියදම් ශේෂය රු.292,093 ක් හා ණයහිමි ශේෂය රු.15,296,464 ක් වශයෙන් එකතුව රු.15,588,557 ක් නිරවුල් නොවී පැවතුණි.	ණයහිමි ගෙවීම් පියවීමට හා අවශ්‍ය පසුපරම් අඛණ්ඩව සිදු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.	නොපියවූ ශේෂයන් කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.